



ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය

අදියර II විභාගය - 2021 ජනවාරි

යෝජිත උත්තර

**(201) උසස් මූල්‍ය ගිණුම්කරණය හා පිරිවැයකරණය  
(AFC)**

ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය  
නො. 540 , පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි මාවත,  
නාරාහේන්පිට, කොළඹ 05.  
දුරකථන : 011-2-559 669

මෙය අධ්‍යාපන හා පුහුණු කිරීම් අංශයේ ප්‍රකාශනයකි

**ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය**  
**අදියර II විභාගය - 2021 ජනවාරි**

**(201) උසස් මූල්‍ය ගිණුම්කරණය හා පිරිවැයකරණය**  
**යෝජිත උත්තර**

වාස්තවික පරීක්ෂණ ප්‍රශ්න (OTQs)

(මුළු ලකුණු 20)

**A කොටස**

**පළමුවන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර :**

**1.1 උත්තරය (3)** - මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ විස්තීරණ ආදායම් ප්‍රකාශනය (ලකුණු 02)

**1.2 උත්තරය (1)** - රු.200,000/- (ලාභයකි)

විකුණුම් මිල		3,200,000		
පිරිවැය	=	5,000,000		
සමු. ක්ෂය 31.02.2020	=	(2,000,000)	(3,000,000)	
ලාභය			200,000	(ලකුණු 02)

**1.3 උත්තරය (2)** - (b) පමණි (ලකුණු 02)

**1.4 උත්තරය (1)** - ඒකක 1,600 කි

$\text{උපරිම පරිභෝජනය} \times \text{වැඩිම පොරොන්දු කාලය} = 400 \times 4 = 1,600$  (ලකුණු 02)

**1.5 උත්තරය (2)** (ලකුණු 02)

**1.6 1890 හවුල් ව්‍යාපාර ආඥා පනතේ 24 වගන්තියේ කොන්දේසි**

1. හවුල්කරුවන්ට ප්‍රාග්ධනයට සම සමව දයක වීමට අයිතියක් ඇත
2. හවුල්කරුවන් විසින් ලාභ සම සමව බෙදගත යුතුය.
3. හවුල්කරුවන්ගේ ප්‍රාග්ධනය සඳහා පොළී හිමිකම් නැත.
4. ප්‍රාග්ධනයට අමතරව සපයා ඇති ණය මුදලක් සඳහා වර්ෂයකට 5%ක පොළියක් සඳහා හිමිකමක් ඇත.
5. නව හවුල්කරුවෙකු ව්‍යාපාරයට ඇතුළත් කරගැනීම සහ ඉවත්ව යාම සඳහා සියළුම හවුල්කරුවන්ගේ කැමැත්ත තිබිය යුතුය.
6. සියළු හවුල්කරුවන්ට ව්‍යාපාරයේ කළමනාකරණ කටයුතු සඳහා දයක විය හැකි නමුත් හවුල් ව්‍යාපාරය වෙනුවෙන් කටයුතු කිරීම හේතුකොටගෙන කිසිදු හවුල්කරුවෙකුට වේතන සඳහා හිමිකම් නැත.
7. හවුල් ව්‍යාපාරයේ පොත්පත් ව්‍යාපාරික ස්ථානයේ තැබිය යුතු අතර සියළු හවුල්කරුවන්ට ඒවා පරිහරණය කිරීමට අයිතිය ඇත.

8. හවුල් ව්‍යාපාරය සම්බන්ධයෙන් පැන නගින සාමාන්‍ය සිදුවීම් වැඩි ඡන්දයෙන් නිරාකරණය කරගත යුතු අතර හවුල් ව්‍යාපාරයේ ස්වභාවය වෙනස් කරවන සියළු සිදුවීම් සියළු හවුල්කරුවන්ගේ කැමැත්ත ඇතිව සිදුවිය යුතුය.
9. හවුල් ව්‍යාපාරයට අදාළ හවුල්කරුවෙකු කිසියම් විෂයමක් පෞද්ගලිකව දරා ඇත්නම් එම මුදල ව්‍යාපාරයෙන් අයකර ගැනීමට අදාළ හවුල්කරුවාට අයිතියක් ඇත.

(ලකුණු 02)

**1.7 1890 හවුල් ව්‍යාපාර ආඥා පනතට අනුව හවුල්කරුවන්ගේ අයිතිවාසිකම්**

1. හවුල් ව්‍යාපාරයේ ප්‍රාග්ධනය සඳහා සමාන ලෙස දායක වීම.
2. ලාභ අලාභ සමාන ලෙස බෙදාගැනීම
3. සෑම හවුල්කරුවෙකුටම හවුල් ව්‍යාපාරයේ කටයුතු සඳහා ක්‍රියාශීලීව මැදිහත් වීමට.
4. සියලුම හවුල්කරුවන්ගේ කැමැත්ත ඇතිව මිස නව හවුල්කරුවෙකු බඳවා නොගැනීමට.
5. සියලුම හවුල්කරුවන්ගේ කැමැත්ත ඇතිව මිස කිසිදු හවුල්කරුවෙකු හවුල් ව්‍යාපාරයෙන් තොරවීමට නොහැකි වීම.
6. ඕනෑම අවස්ථාවකදී හවුල් ව්‍යාපාරයේ ගිණුම් පොත්පත් පරීක්ෂා කිරීමට.
7. හවුල් ව්‍යාපාරයේ සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු හවුල්කරුවන් වැඩිදෙනාගේ කැමැත්තෙන් ද හවුල් ව්‍යාපාරයේ ස්වභාවය වෙනස් කරනු ලබන කටයුතු සියලුම හවුල්කරුවන්ගේ කැමැත්ත ඇතිව ද සිදුකිරීමට.
8. ප්‍රාග්ධනයට අමතරව හවුල්කරුවකු විසින් ව්‍යාපාරයට සපයා ඇති ණය මුදල් සඳහා වාර්ෂිකව 5% ක පොළියක් ලබා ගැනීමට
9. හවුල් ව්‍යාපාරයේ කටයුතුවල නියැලීම හේතුකොටගෙන කිසියම් හවුල්කරුවෙකු විසින් දරනු ලැබූවා වූ විෂයම/අලාභ ව්‍යාපාරයෙන් ප්‍රතිපූරණය කරවා ගැනීමට.

(ලකුණු 03)

**1.8**

අදාළව	මූල්‍ය ගිණුම්කරණය	පිරිවැය ගිණුම්කරණය
කාලපරිච්ඡේදය	නිශ්චිත කාලයක් සඳහා ගනුදෙනු වාර්තා කිරීමත්, ප්‍රකාශන පිළියෙල කිරීමත් සිදු වේ.	ගනුදෙනු හඳුනාගනුයේ ප්‍රධාන වශයෙන් පිරිවැය ඒකකයක් හා සම්බන්ධවයි.
ගනුදෙනු ආවරණය	මෙමගින් සමස්ථ ව්‍යාපාරයේ ගනුදෙනු ආවරණය වේ.	මෙමගින් එක්තරා කොටසක් පමණක් ආවරණය වේ. එනම් නිෂ්පාදනය පිළිබඳ.
අරමුණ	ප්‍රධාන වශයෙන් ව්‍යාපාරයේ මෙහෙයුම් ප්‍රතිඵල හා මූල්‍ය තත්වය පිළිබඳ වාර්තා කිරීමට.	ප්‍රධාන වශයෙන් මෙහි අරමුණ වන්නේ, මනා පාලනයට, සැලසුම් කිරීමට හා තීරණ ගැනීමට ඉහළ කළමනාකරණයට උපකාරී වීමයි.
විෂයම විශ්ලේෂණය	කාර්යයන්ට අනුව විෂයම වර්ග කෙරේ.	විවිධ පදනම් මත විෂයම වර්ග කෙරේ. උදා : සෘජු හා වක්‍ර විවලය හා ස්ථාවර ... ආදී
කාර්යක්ෂමතාව	මූල්‍ය ප්‍රකාශන මගින් ව්‍යාපාරයේ සමස්ථ ප්‍රතිඵල හා මූල්‍ය තත්වය අනාවරණය කෙරේ.	ඒ ඒ අංශයට, භාණ්ඩයට, කාර්යයට, පෙරසැරියට අදාළ ලාභදායීත්වය විශ්ලේෂණය කෙරේ.

ද්‍රව්‍ය පාලනය	මේ පිළිබඳ විශේෂ යමක් සිදු නොවේ. සමස්ථ දත්ත පමණක් සැලකිල්ලට ගැනේ.	මිලට ගැනීම, ගබඩා කිරීම හා නිකුත් කිරීම සඳහා වූ විවිධ වූ තොග පාලන ක්‍රම හඳුන්වා දේ.
පද්ධතියේ ස්වාධීන බව	පිරිවැයකරණ පද්ධතියෙන් මෙය ස්වාධීන වේ. එනම් පිරිවැයකරණ පද්ධතියක් නොමැතිව වුවද මූල්‍ය ගිණුම්කරණය සඳහා ක්‍රියාත්මක විය හැක.	මූල්‍ය ගිණුම්කරණ තොරතුරු මත පදනම් වේ.
ප්‍රතිඵල සැසඳීම	සැසඳීමේ අවශ්‍යතාවයක් නැත.	මෙහි ලාභය, මූල්‍ය ගිණුම්කරණ ලාභය සමග සැසඳීමේ අවශ්‍යතාවක් ඇත.
නාස්තිය / අපතය	විශේෂයෙන් හඳුනාගැනීමක් සිදු නොවේ.	විශේෂයෙන් හඳුනාගන්නා අතර එය "සාමාන්‍ය" හා "අසාමාන්‍ය" ලෙසට ද විශ්ලේෂණය කෙරේ.
ගනුදෙනුවල ස්වභාවය	සත්‍ය ගනුදෙනු පිළිබඳ	සත්‍ය මෙන්ම ඇස්තමේන්තුගත දත්ත භාවිත වේ.
තොග අගය කිරීම	"පිරිවැය" හා "ශුද්ධ උපලබ්ධික අගය" යන දෙකෙන් වඩා අඩු අගයට අගය වේ.	තොග අගය කරනුයේ පිරිවැයටයි.
නීතිමය අවශ්‍යතාවයන්	විවිධ වූ නීතිමය අවශ්‍යතාවයන් සම්පූර්ණ කළ යුතු වේ. උදා: සමාගම් පනත, ආදායම් බදු පනත, ගිණුම්කරණ ප්‍රමිත වැනි	එලෙස සපුරාලිය යුතු නීතිමය අවශ්‍යතාවයක් නැත.

1.9

SRI LANKA

(ලකුණු 03)

	VAT පාලන ගිණුම		(රු.'000)
ගැණුම්	5,500	ශේ/ඉ/ගෙ	4,500
ආපසු එවුම්	550	වීකුණුම්	9,000
ශේ/ප/ගෙ	7,450		
	<u>13,500</u>		<u>13,500</u>
		ශේ/ඉ/ගෙ	7,450

(ලකුණු 03)

1.10

දිනය	මුළු වැටුප (රු.)
1 7×150 = 1,050	1,200
2 8×150 = 1,200	1,200
3 9×150 = 1,350	1,350
4 7×150 = 1,050	1,200
5 11×150+1×30=1,680	<u>1,680</u>
එකතුව	<u><u>6,630</u></u>

(ලකුණු 04)  
(මුළු ලකුණු 25)

**A කොටසෙහි අවසානය**

දෙවන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර :

පරිච්ඡේදය 3 - හවුල් ව්‍යාපාරයක් සඳහා වූ මූල්‍ය ප්‍රකාශන

(a)

හවුල්කරුවන්ගේ ජංගම ගිණුම් (රු.'000)

	අනුභවය	දෙවිමිණි	ලිහිණි		අනුභවය	දෙවිමිණි	ලිහිණි
ශේ/ඉ/ගෙ	-	900	-	ශේ/ඉ/ගෙ	1,200	-	600
ගැනිලි	1,400	800	400	ප්‍රාග්ධන පොළී	600	450	300
ප්‍රාග්ධනය	-	-	1,010	හවුල්කරු වේතන	-	600	-
ශේ/ප/ගෙ	1,675	115	-	ලාභ කොටස	1,275	765	510
	<b>3,075</b>	<b>1,815</b>	<b>1,410</b>		<b>3,075</b>	<b>1,815</b>	<b>1,410</b>

(ලකුණු 04)

(b)

SRI LANKA

ප්‍රාග්ධන ගිණුම් (රු.'000)

	අනුභවය	දෙවිමිණි	ලිහිණි		අනුභවය	දෙවිමිණි	ලිහිණි
කීර්තිනාමය	900	600	-	ශේ/ඉ/ගෙ	6,000	4,500	3,000
ණය	-	-	4,490	කීර්තිනාමය	750	450	300
				ප්‍රත්‍යාගණන ලාභය	450	270	180
ශේෂය ප/ගෙ	6,300	4,620	-	ජංගම ගිණුම	-	-	1,010
	<b>7,200</b>	<b>5,220</b>	<b>4,490</b>		<b>7,200</b>	<b>5,220</b>	<b>4,490</b>

ඉඩම් හා ගොඩනැගිලි = 6,000 (8,000-2,500) = 500

මෝටර් රථ = 3,000 (4,000-1,400) = 400  
900

(ලකුණු 06)  
(මුළු ලකුණු 10)

තුන්වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර :

පරිච්ඡේදය 4 - අසම්පූර්ණ වාර්තා භාවිතකර මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සහ ලාභ සඳහා නොවන සංවිධාන සඳහා මූල්‍ය ප්‍රකාශන

වෙනුර වේඩර්ස්  
2020 මාර්තු 31 දිනට  
ශේෂ පිරික්සුම

(රු.'000)

	හර	බැර
ඉඩම සහ ගොඩනැගිල්ල	6,500	
මෝටර් වාහන	6,400	
තොගය 01.04.2019	1,700	
වෙළෙඳ ලැබිය යුතු මුදල්	1,400	
වෙළෙඳ ගෙවිය යුතු මුදල්		1,450
උපවික විදුලිය		570
ක්ෂය - ගොඩනැගිල්ල	800	
ක්ෂය - මෝටර් රථ	400	
ගැනීලි	480	
විකුණුම් (4,200+2,700+480)		7,380
ගැනුම් (1,320+1,660)	2,980	
විදුලිය වියදම්	810	
වැටුප් හා වේතන	1,200	
ලිපිද්‍රව්‍ය	250	
ප්‍රාග්ධනය		15,760
බැංකු ශේෂය	2,240	
අවසාන තොගය	1,300	
වෙළඳ ගිණුම		1,300
	<b>26,460</b>	<b>26,460</b>

පෙරවැඩ :

W1

මුදල් ගිණුම			
ශේ/ඉ/ගෙ	1,500	මුදල්	1,320
අත්පිට විකුණුම්	4,200	වෙළෙඳ ගෙවිය යුතු	1,410
වෙළෙඳ ලැබිය යුතු	3,100	මෝටර් වාහන	1,800
		විදුලිය වියදම්	580
		වැටුප් හා වේතන	1,200
		ලිපිද්‍රව්‍ය	250
		ශේ/ප/ගෙ	2,240
	<b>8,800</b>		<b>8,800</b>

හෝ

මුදල් ගිණුම			
ශේ/ඉ/ගෙ	1,500	ගෙවීම්	6,560
ලැබීම්	7,300	ශේ/ප/ගෙ	2,240
	<u>8,800</u>		<u>8,800</u>

W2

වෙළෙඳ ලැබිය යුතු ගිණුම			
ශේ/ඉ/ගෙ	1,800	මුදල්	3,100
විකුණුම්	2,700		
	<u>4,500</u>	ශේ/ප/ගෙ	1,400
			<u>4,500</u>

W3

වෙළෙඳ ගෙවිය යුතු ගිණුම			
මුදල්	1,410	ශේ/ඉ/ගෙ	1,200
		ගැනුම්	1,660
ශේ/ප/ගෙ	1,450		
	<u>2,860</u>		<u>2,860</u>

W4

විදුලිය ගිණුම			
මුදල්	580	ශේ/ඉ/ගෙ	340
		ලා/ලා	810
ශේ/ප/ගෙ	570		
	<u>1,150</u>		<u>1,150</u>

W5

2019 .03. 31	දිනට මුළු වත්කම්	=	17,300,000
2019 .03. 31	දිනට මුළු වගකීම්	=	(1,540,000)
ප්‍රාග්ධනය		=	<u>15,760,000</u>

(මුළු ලකුණු 10)

හතරවන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර :

පරිච්ඡේදය 4 - අසම්පූර්ණ වාර්තා භාවිතකර මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සහ ලාභ සඳහා නොවන සංවිධාන සඳහා මූල්‍ය ප්‍රකාශන

(a)

ගිණුවර ස්ථාර්ස් ක්‍රීඩා සමාජය  
සාමාජික මුදල් ගිණුම

ශේ/ඉ/ගෙ- හිඟ මුදල් (10×2,000)	20,000	ශේ/ඉ/ගෙ- කලින් ලද මුදල් (2×2,000)	4,000
සාමාජික මුදල් ලැබීම් (350×2,000)	700,000	ලැබීම් හා ගෙවීම් ගිණුම (364×2,000)	728,000
ශේ/ප/ගෙ- කලින් ලද මුදල් (6×2,000)	12,000		
	<u>732,000</u>		<u>732,000</u>

(ලකුණු 05)

(b)


රියුචර් ස්ටාර්ස් ක්‍රීඩා සමාජය  
2020 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා  
ආදායම් හා වියදම් ගිණුම

(රු.'000)

ආදායම:		
පරිත්‍යාග	720,000	
පොළී ආදායම	432,500	
වර්ෂයේ සාමාජික මුදල් (W1)	700,000	1,852,500
වියදම් :		
විදුලිය සහ ක්‍රීඩාංගනයේ නඩත්තු කටයුතු	397,000	
ක්‍රීඩා භාණ්ඩ ක්ෂය	23,000	
පුහුණුකරුවන් සඳහා ගෙවීම්	45,000	
මුද්‍රණ හා ලිපි ද්‍රව්‍ය	50,000	
වේතන	400,000	
ප්‍රචාරණ	25,000	(940,000)
වර්ෂය සඳහා අතිරික්තය		<b>912,500</b>

පෙරවැඩ :

W1 - වර්ෂයේ සාමාජික මුදල්  $350 \times 2,000 = \underline{700,000}$



(ලකුණු 05)  
(මුළු ලකුණු 10)

පස්වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර :

පරිච්ඡේදය 6 - ද්‍රව්‍ය සහ ශ්‍රම පිරිවැය සඳහා ගිණුම්කරණය

(a)

	රිසිනා - උපන් දින සාදයේ මුළු පිරිවැය	(රු.)
ආහාර ද්‍රව්‍ය සඳහා පිරිවැය	$300 \times 32$	9,600
සංගීත කණ්ඩායමට පිරිවැය	එක් උත්සවයක් සඳහා	8,500
ජායාරූපකරණය	එක් උත්සවයක් සඳහා	10,000
ශාලා ගාස්තු	එක් උත්සවයක් සඳහා	15,000
සේවා කාර්ය මණ්ඩලය	$2500 \times 2$	5,000
වෙනත් පොදු කාර්ය වියදම්	එක් උත්සවයක් සඳහා	3,950
සාදයේ මුළු පිරිවැය		<b>52,050</b>

(ලකුණු 05)



(b)

ලාභ සැසඳුම් ප්‍රකාශය		(රු.)
පිරිවැය ගිණුම් අනුව ලාභය		120,300
<b>එකතු කළා:</b>		
ආරම්භක තොගය	13,950	
අවසාන තොගය	11,800	
පොළී ආදායම	35,850	
පොදු කාර්ය පිරිවැය	5,000	66,600
		186,900
<b>අඩු කළා:</b>		
උපදේශන ගාස්තු	39,000	(39,000)
<b>මූල්‍ය ගිණුම් අනුව ලාභය</b>		<b>147,900</b>

(ලකුණු 05)

(මුළු ලකුණු 10)

භයවන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර :

පරිච්ඡේදය 7 - පොදුකාර්ය පිරිවැය සඳහා ගිණුම් තැබීම සහ පිරිවැය ක්‍රම

(a)

පොදු කාර්ය විභජන ප්‍රකාශනය					(රු.)
විස්තරය	පදනම	වටිනාකම	නිෂ්පාදන	ඇසුරුම්	තාක්ෂණික
යන්ත්‍ර ක්ෂය	යන්ත්‍ර පැය 300:150:50	2,500,000	1,500,000	750,000	250,000
ගොඩනැගිලි කුලිය	බිම් ප්‍රමාණය 1,600:500:400	2,400,000	1,536,000	480,000	384,000
තත්ත්ව පාලන වියදම්	පරීක්ෂණ වාර ගණන 12:8	800,000	480,000	320,000	-
විදුලිය	භාවිතය 1000:600:200	<u>1,800,000</u>	<u>1,000,000</u>	<u>600,000</u>	<u>200,000</u>
		<b>7,500,000</b>	<b>4,516,000</b>	<b>2,150,000</b>	<b>834,000</b>
විභජනය	60%: 40%	834,000	<u>500,400</u>	<u>333,600</u>	(834,000)
එකතුව			<b>5,016,400</b>	<b>2,483,600</b>	-

(ලකුණු 05)

(b)

$$\begin{aligned}
 \text{ග්‍රම පැය ගණන අනුව} &= \frac{\text{පිරිවැය}}{\text{පදනම/ග්‍රම පැය}} = \frac{5,016,400}{100,000} = 50.164 \\
 \text{පොදුකාර්ය අන්තර්ග්‍රහණ} &= \frac{\text{ඇසුරුම්}}{\text{ගණන}} = \frac{2,483,600}{200,000} = 12.418 \\
 \text{අනුපාතය} &= \underline{\underline{50.164}} \quad \underline{\underline{12.418}}
 \end{aligned}$$

(ලකුණු 02)

(c)

<u>සනිපාරක්ෂක දියර බෝතලයක නිෂ්පාදන පිරිවැය</u>	රු.
සාප්ප ද්‍රව්‍ය	20
සාප්ප ශ්‍රම	<u>15</u>
ප්‍රාථමික පිරිවැය	35
පොදු කාර්ය පිරිවැය	
නිෂ්පාදන (පැය 1 × 50.164)	50.164
ඇසුරුම් (පැය 2 × 12.418)	<u>24.836</u>
මුළු පිරිවැය	<u>110</u>

(ලකුණු 03)

(මුළු ලකුණු 10)

**B කොටසෙහි අවසානය**

**ada**  
SRI LANKA

**හත්වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර :**

**පරිච්ඡේදය 2 - සීමිත සමාගමක් සඳහා මූල්‍ය ප්‍රකාශන**

(a)

සී/ස උදාර (පුද්ගලික) සමාගම  
2020.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා  
ලාභ අලාභ සහ වෙනත් විස්තීරණ ආදායම ප්‍රකාශනය

		(රු.'000)
විකුණුම්		919,500
විකුණුම් පිරිවැය (648,300 + 700)		(649,000)
දළ ලාභය		<b>270,500</b>
<b>බෙදාහැරීමේ වියදම්</b>		
බොල් ණය කපා හැරීම	2,300	
අඩමාන ණය වෙන් කිරීම (W2)	3,120	
මෝටර් රථ ක්ෂය (W3)	7,500	
ගමන් හා ප්‍රවාහන ගාස්තු	15,400	
ප්‍රචාරණය	10,600	
විකුණුම් කොමිස්	7,600	(46,520)
<b>පරිපාලන වියදම්</b>		
වීදුලිය හා ජලය (8,600+100)	8,700	
අළුත්වැඩියා හා නඩත්තු (2,400-200)	2,200	
ගොඩනැගිලි ක්ෂය (W3)	3,000	
පිරියත හා උපකරණ ක්ෂය (W3)	8,000	
වැටුප් හා වේතන	56,000	
මුද්‍රණ හා ලිපිද්‍රව්‍ය	2,400	
දුරකථන	3,800	
රක්ෂණ	3,600	(87,700)
<b>මූල්‍ය වියදම්</b>		
ණයකර පොලී	2,000	
බැංකු ගාස්තු	250	(2,250)
බදු පෙර ලාභය		<b>134,030</b>
බදු (11,500-700) (W1)		(10,800)
වසරේ බදු පසු ලාභය		<b>123,230</b>

(b)

සී/ස උදාර (පුද්ගලික) සමාගම  
2020 මාර්තු 31 දිනට  
මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය

(රු.'000)

	පිරිවැය	හිතවූ සමුච්චිත ක්ෂය	ධාරණ අගය
<b>ජංගම නොවන වත්කම්</b>			
ඉඩම්	40,000	-	40,000
ගොඩනැගිලි	60,000	35,000	25,000
මෝටර් වාහන	75,000	37,500	37,500
පිරියත හා උපකරණ	120,000	56,000	64,000
	<b>295,000</b>	<b>128,500</b>	<b>166,500</b>
<b>ජංගම වත්කම්</b>			
තොගය (54,900-700)		54,200	
වෙළඳ ලැබිය යුතු මුදල් (84,300-2,300)	82,000		
අඩමාන ණය වෙන් කිරීම	(8,200)	73,800	
කලින් කළ ගෙවීම්		200	
අතැති මුදල් සහ බැංකු මුදල්		15,230	143,430
<b>මුළු වත්කම්</b>			<b>309,930</b>
<b>හිමිකම් හා වගකීම්</b>			
<b>හිමිකම්</b>			
ප්‍රකාශිත ප්‍රාග්ධනය		108,000	
පොදු සංචිතය (W4)		30,000	
රඳවාගත් ලාභ (W4)		131,330	269,330
<b>ජංගම නොවන වගකීම්</b>			
10% ණයකර			20,000
<b>ජංගම වගකීම්</b>			
වෙළඳ ගෙවිය යුතු මුදල්		8,000	
උපචිත විදුලිය ගාස්තු		100	
ගෙවිය යුතු ආදායම් බදු		11,500	
ගෙවිය යුතු ණයකර පොලී		1,000	20,600
<b>මුළු හිමිකම් හා වගකීම්</b>			<b>309,930</b>

පෙරවැඩ :

**W1**

ගෙවිය යුතු ආදායම් බදු

මුදල්	15,300	ශේ/ඉ/ගෙ	16,000
ආදායම්	700	ලා/ලා	11,500
ශේ/ප/ගෙ	11,500		
	<b>27,500</b>		<b>27,500</b>

**W2**

අඩමාන ණය වෙන් කිරීම

		ශේ/ඉ/ගෙ	5,080
		ලා/ලා	3,120
ශේ/ප/ගෙ	8,200		
	<b>8,200</b>		<b>8,200</b>

**W3 – දේපොළ පිරිසක හා උපකරණ ක්ෂය**

ගොඩනැගිලි ක්ෂය	=	<u>60,000</u>	=	<b>3,000</b>
		20		
මෝටර් රථ ක්ෂය	=	<u>75,000</u>	=	<b>7,500</b>
		10		
පිරිසක හා උපකරණ ක්ෂය	=	<u>120,000</u>	=	<b>8,000</b>
		15		

**W4 - හිමිකම වෙනස්වීම පිළිබඳ ප්‍රකාශනය**

විස්තරය	ප්‍රකාශිත ප්‍රාග්ධනය	පොදු සංචිත	රඳවාගත් ඉපැයුම්	එකතුව
2019.04.01 දිනට ශේෂය	108,000	20,000	45,600	173,600
වර්ෂයේ ලාභය	-	-	123,230	123,230
මාරු කිරීම්	-	10,000	(10,000)	-
අතුරු ලාභාංශ	-	-	(27,500)	(27,500)
	<b>108,000</b>	<b>30,000</b>	<b>131,330</b>	<b>269,330</b>

(මුළු ලකුණු 25)

**C කොටසෙහි අවසානය**

**Notice:**

These answers compiled and issued by the Education and Training Division of AAT Sri Lanka constitute part and parcel of study material for AAT students.

These should be understood as Suggested Answers to question set at AAT Examinations and should not be construed as the “Only” answers, or, for that matter even as “Model Answers”. The fundamental objective of this publication is to add completeness to its series of study texts, designs especially for the benefit of those students who are engaged in self-studies. These are intended to assist them with the exploration of the relevant subject matter and further enhance their understanding as well as stay relevant in the art of answering questions at examination level.



---

© 2021 by the Association of Accounting Technicians of Sri Lanka (AAT Sri Lanka). All rights reserved. No part of this document may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, photocopying, recording or otherwise without prior written permission of the Association of Accounting Technicians of Sri Lanka (AAT Sri Lanka)